

ආදර්ශ අයදුම්පත්‍රය

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ

ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන

පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2026

Second Efficiency Bar Examination for National Integration Coordinators III -2026

විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන මාධ්‍යය : (අදාළ කොටුව තුළ ලියන්න)

01. (i) සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්) :

(උදා :- HERATH MUDIYANSELAGE SAMAN KUMARA GUNAWARDANA)

.....
(ii) සම්පූර්ණ නම (සිංහලෙන් / දෙමළෙන්)

.....
(iii) මුලකුරු සමග නම :

.....
(ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්) (උදා :- SILVA, A.B.C.D)

02. (i) කාර්යාලයේ නම :

.....
(ii) කාර්යාලීය ලිපිනය :

සිංහලෙන්

.....
ඉංග්‍රීසියෙන්

.....
(විභාග ප්‍රවේශ පත්‍රය මෙම ලිපිනයට එවනු ලැබේ)

03. ජාතික හැඳුනුම්පත් අංකය :

--	--	--	--	--	--	--	--	--	--	--	--	--

04. ස්ත්‍රී / පුරුෂ භාවය : ☐ ස්ත්‍රී - 1

☐ පුරුෂ - 0 (අදාළ කොටුව තුළ ලියන්න)

05. උක්ත විභාගයේදී ඔබ ඉදිරිපත් වීමට අපේක්ෂිත විෂයය / විෂයන් :

(නිවේදනයේ 13 වන ඡේදය බලන්න)

විෂයය	විෂය අංකය

06. කාර්යාලයේ දුරකථන අංකය :

--	--	--	--	--	--	--	--	--	--

07. (i) පත්වීමේ දිනය :

(ii) 2026.09.01 දිනට ස්ථිර සේවා කාලය :

අවුරුදු

--	--

මාස

--	--

දින

--	--

08. උපන් දිනය :

අවුරුද්ද

--	--	--	--

මාසය

--	--

දිනය

--	--

09. සේවයට බැඳුණු මාධ්‍යය :

10. (i) විභාගයට පෙනී සිටින්නේ පළමු වතාවට නොවේ නම් ගෙවන ලද විභාග ගාස්තුව :

(ii) ලදුපත් අංකය :

(iii) දිනය :

(iv) ගෙවන ලද තැපැල් / උපතැපැල් කාර්යාලය :

විභාග ලදුපත් නොගැලවෙන සේ මෙහි අලවන්න.

(ලදුපතේ ඡායා පිටපතක් ළග තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.)

11. අයදුම්කරුගේ ප්‍රකාශය

මාගේ විශ්වාසයේ හා දැනීමේ පරිදි මෙම අයදුම්පතෙහි මා විසින් සපයා ඇති තොරතුරු සත්‍ය බවත්, නිවැරදි බවත්, මෙම විභාගය සඳහා බලපවත්වනු ලබන සියලුම නීතිරීතිවලට එකඟව ක්‍රියා කරන බවටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථා අනුව මා නුසුදුස්සකු බව පෙනී ගියහොත් විභාගයට පෙර හෝ පවත්වද්දී හෝ ඉන් පසුව හෝ මාගේ විභාග අපේක්ෂිත අවලංගු කරනු ලැබීමටත්, මම එකඟ වෙමි. තවද විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන නීතිරීති වලට මම යටත් වන බවද ප්‍රකාශ කරමි.

දිනය :

අයදුම්කරුගේ අත්සන :

12. ආයතන ප්‍රධානියාගේ සහතිකය

.....කාර්යාලයේ තනතුරේ සේවය කරන මහතා / මහත්මිය / මෙනෙවිය ගේ වැඩ හා හැසිරීම සතුටුදායක බවත්, ඉහත සඳහන් විස්තර පරීක්ෂා කර බැලූ බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහු / ඇය සුදුස්සකු බවත් නියමිත විභාග ගාස්තු ගෙවා එම ලදුපත අලවා ඇති බවත් සහතික කරමි.

දිනය :

.....

ආයතන ප්‍රධානියාගේ අත්සන

(නිල මුද්‍රාව)